



**විවාහ ලේකම් පොත.**  
**REGISTER OF MARRIAGES**

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වැනි විධිවේදය)  
විවාහ පනුවේ රෙගුලාසි (අ.වි. 112)  
Marriage Registration Ordinance (Cap. 112)

අංකය }  
ලිපි. }  
No. } 3462

★

දිස්ත්‍රික්කය හා නම District:

කොට්ඨාසය Division:

විවාහ සහ සම්පූර්ණ

දිස්ත්‍රික්කය හා නම District:	පුරුෂ පාර්ශ්වය Male Party	ස්ත්‍රී පාර්ශ්වය Female Party
1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් හා පුද්ගලික ලේකම්වරයාගේ සම්පූර්ණ නම Names (in full) of Parties	අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ	අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ
2. වයස (වැඩිදුරු හැටහැට) වයස (වසර) අංකය Age (In years)	21	21
3. සාධාරණ තත්වය Civil Condition	දුඛිත	දුඛිත
4. පන්ති පටිපාටි හෝ වෘත්තීය ජීවිතයේ පන්තිය හෝ වෘත්තීය පන්තිය Rank or Profession and Race	විද්වාන - කිතුනු	දායක - කිතුනු
5. සිටිය යුතු ස්ථානය Residence	අං. 99/43, ක්‍රිස්තියානි පාර, පොල්වතු පොල්වතු - මාතලේ	අං. 496/14, ක්‍රිස්තියානි පාර පොල්වතු - මාතලේ
6. පියාගේ සම්පූර්ණ නම Father's Name (in full)	අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ	අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ
7. පියාගේ පන්ති පටිපාටි හෝ වෘත්තීය පන්තිය Rank or Profession of Father	විද්වාන හෝ වෘත්තීය පන්තිය විද්වාන හෝ වෘත්තීය පන්තිය	විද්වාන හෝ වෘත්තීය පන්තිය විද්වාන හෝ වෘත්තීය පන්තිය
8. සාධාරණ පන්තිය හා විවාහ ලේකම්වරයාගේ නම සහ කොට්ඨාසය Name and Division of Registrar who issued Certificate	ජයන්ත නාමයක්කාර කොට්ඨාසය	
9. විවාහ සිදු කළ ස්ථානය Place of Solemnization of Marriage	මාතලේ දායක ඉදිරිපත් කිරීමේ කමිටුවේ අනුමෝග ඉදිරිපත් කිරීමේ කමිටුවේ	

ඔවුන් 20 වන දින 2011 ආදියෙහි මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ විවාහ සිදු කරන ලදී.  
Solemnized by me (or in my presence) this 20 day of 2011 at Matale, Matale District.

ඔබේ සාක්ෂි දීමට මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ විවාහ සිදු කරන ලදී.  
Signed before me, Registrar (or Minister) at Matale, Matale District.

මෙහි සහතික කර ඇති වෙන සාක්ෂි දීමට මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ විවාහ සිදු කරන ලදී.  
This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකරුවන්ගේ අත්සන  
Signature of Witness

2. සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම්, වෘත්තීය පන්තිය හෝ වෘත්තීය පන්තිය සහ සිටිය යුතු ස්ථානය  
Name in full, Rank or Profession and Residence of Witness

3. සාක්ෂිකරුවන්ගේ අත්සන  
Signature of Witness


4. සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම්, වෘත්තීය පන්තිය හෝ වෘත්තීය පන්තිය සහ සිටිය යුතු ස්ථානය  
Name in full, Rank or Profession and Residence of Witness

මා ඉදිරිපත් කිරීමේදී  
Signed before me.

\* මෙහි අන්තර්ගතය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වැනි විධිවේදය) 34 වැනි වගන්තිය යටතේ මා වෙත සහතික කරන ලදී.  
I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

දිස්ත්‍රික්කයේ විවාහ ලේකම්වරයාගේ සම්පූර්ණ නම සහ විවාහ සිදු කළ ස්ථානය  
Date of entry in District Registrar's Register

\* ඉදිරිපත් කිරීමේදී මෙහි සාක්ෂි දීමට මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ විවාහ සිදු කරන ලදී.  
To be filled-up only when entering a Marriage Solemnized by Minister.



දිස්ත්‍රික්කයේ විවාහ ලේකම්වරයාගේ සම්පූර්ණ නම සහ විවාහ සිදු කළ ස්ථානය  
District Registrar.

(අ.වි. 112) 19.4.2011